

8. බලධාරීන් විසින් අනුමත කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක අංශය, ගිලන්රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් ඉන්ධන අවශ්‍යතා සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ (CTB) ඩිපෝ මගින් පහසුකම් සපයනු ලැබේ.

9. සියලුම ඉන්ධන පිරවුම්හල්වල ගිලන්රථ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලබන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණය ලබා දෙනු ලැබේ.

10. එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද කෝටාවක් ලබා දීමට කටයුතු කරන අතර එය ඉදිරියේදී එම පිරවුම්හල් වෙත ලබා දිය යුතු කොටවා පිළිබඳව දැනුවත් කරනු ලැබේ.

11. නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබා දීමේදී ලබා දී ඇති උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයන් පිළිබඳව ඡායාරූප හෝ විඩියෝ සාක්ෂි WhatsApp හරහා 0742123123 අංකය වෙත යොමු කිරීමට මහජනතාවට අවස්ථාව ලබා දෙනු ලැබේ. නැවත නැවත වැරදි කරන්නන් සඳහා QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට එම සාක්ෂි භාවිතා කිරීමටත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් එමගින් කටයුතු කරනු ලැබේ.

12. දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන් කර ඇති කෝටාව ලබා ගැනීමට මුළු සතියක කාලයක් තිබෙන බැවින්, සඳුදා දිනයේම ඉන්ධන පිරවුම්හල්වලට එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
30.07.2022